

නිවාස ණය

ලංකා බැංකුව හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව

උපරිම ණය මුදල - රු: 3,00,000/=

ණය මුදල ගෙවිය යුතු කාලය - වසර 05

පොලී අනුපාතය - 5 %

- ණය මුදල ලබා ගැනීම සඳහා පහත තොරතුරු සම්පූර්ණ විය යුතුය.
- අයදුම්කරු ලියාපදිංචිව විදේශගතවී වසර 03 ක් ඇතුළත ණය මුදල ඉල්ලුම් කළ යුතු අතර ලංකාවට පැමිණ මාස 03 ක කාලයක් තුළ ඉල්ලුම් කළ යුතුවේ.
- විගමණික ශ්‍රමිකයා නමින් අදාල බැංකුවේ අනේවාසික විදේශ විනිමය ගිණුමක් (NRFC) තිබිය යුතු අතර මාස 06 ක කාලයක් තුළ අමෙරිකානු ඩොලර් 500 තිබිය යුතුය.
- ණය ලබාගන්නා අවස්ථාවේ අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 250 ක ශේෂයක් තිබිය යුතුය.
- ණය මුදල ඉල්ලුම් කරන දිනට පෙර සතියක් ඇතුළත ලබාගත් ගිණුම් ශේෂය අඩංගු අදාල බැංකු ශාඛාවේ ලිපියක් ඉදිරිපත් කළ යුතුය.
- විගමනික සේවකයා වෙනුවට වෙනත් අයකු ඉදිරිපත් වන්නේ නම් බලය පැවරීමේ බලපත්‍රය (අටෝර්නි බලපත්‍රය) ඉදිරිපත් කළ යුතුය.
- වයස අවුරුදු 55 ට අඩු විය යුතුය.

සැ.යු. :- මෙම ණය මුදල එක් විගමණික ශ්‍රමිකයකුට එක් වරක් පමණක් ලබාගත හැක.

නිවාස ණය

ලංකා බැංකුව හා ජාතික ඉතිරිකිරීමේ බැංකුව

උපරිම ණය මුදල - රු: 2,50,000/=

ණය මුදල ගෙවිය යුතු කාලය - වසර 05

පොලී අනුපාතය - 9 %

- ණය මුදල ලබා ගැනීම සඳහා පහත තොරතුරු සම්පූර්ණ විය යුතුය.
- අයදුම්කරු ලියාපදිංචිව විදේශගතවී වසර 03 ක් ඇතුළත ණය මුදල ඉල්ලුම් කළ යුතු අතර ලංකාවට පැමිණ මාස 03 ක කාලයක් තුළ ඉල්ලුම් කළ යුතුවේ.
- විගමණික ශ්‍රමිකයා නමින් අදාල බැංකුවේ ඇති අනේවාසික විදේශ විනිමය ගිණුම (NRFC) වසරක් පැරණි විය යුතුය.
- අමෙරිකානු ඩොලර් 770 ක ශේෂයක් තිබෙනම් රු: 25000/= ක් ලබාගත හැකි අතර ඇ. ඩො. 250 ක අවම ශේෂයක් දක්වා එයට සමානුපාතික මුදලක් ලබාගත හැක.
- ණය මුදල ඉල්ලුම් කරන දිනට පෙර සතියක් ඇතුළත ලබාගත් ගිණුම් ශේෂය අඩංගු අදාල බැංකු ශාඛාවේ ලිපියක් ඉදිරිපත් කළ යුතුය.
- විගමනික සේවකයා වෙනුවට වෙනත් අයකු ඉදිරිපත් වන්නේ නම් බලය පැවරීමේ බලපත්‍රය (අටෝර්නි බලපත්‍රය) ඉදිරිපත් කළ යුතුය.
- වයස අවුරුදු 55 ට අඩු විය යුතුය.

සැ.යු. :- මෙම ණය මුදල එක් විගමණික ශ්‍රමිකයකුට එක් වරක් පමණක් ලබාගත හැක.

විමසීම් :- කළමණාකරු (සුභසාධන)

නො : 234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්වත්ත, බත්තරමුල්ල - ☎ 011-2864117,011-2866101-105

පෙර විගමණික ණය

ඉල්ලුම් කිරීමට ඇති සුදුසුකම්

උපරිම ණය මුදල - රු: 50,000/=

- ප්‍රථම වරට විදේශ ගත වන්නෙකු වීම.
- අවම වශයෙන් වසර 02 ක් සඳහා විදේශ ගත වන්නෙකු වීම.
- එතෙරදී ලබන වැටුප රු.40,000/- අඩු වීම.
- වයස අවුරුදු 55ට අඩු වීම.
- පෙර විගමණික ණය හා නිවාස ණය නිර්දේශ ලිපි සියලුම පළාත් කාර්යාල වලින් ලබා ගත හැක.
- පෙර විගමණික ණය ලබා ගැනීමට පෙර අදාල බැංකුව සමඟ සාකච්ඡා කර ගත යුතුය.

සැ.යු. :- මෙම ණය මුදල එක් විගමණික ශ්‍රමිකයකුට එක් වරක් පමණක් ලබාගත හැක.

නිවාස ණය

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව

උපරිම ණය මුදල - රු: 500,000/=

වයස අවුරුදු 55ට අඩු වීම

ණය ඉල්ලුම් කිරීමට ඇති සුදුසුකම්

- ලංකාවේ ඕනෑම බැංකුවක NRFC ගිණුමක් තිබීම. එම ගිණුම වසර 01 ක් පැරණි විය යුතුය.එහි අවසාන මාස 06හි ශේෂය ඇ.ඩොලර් 500 ක් විය යුතුය.
- NRFC ගිණුමක් නොමැති නම් එතෙර සිට ලංකාවේ ඕනෑම බැංකුවක ඉතිරි කිරීමේ ගිණුමකට එවනු ලබන මුදලින් රු.25,000/= ක ප්‍රමාණයක් මාසිකව මාස 06ක් තිස්සේ ඉතිරි කර තිබීම.

ණය ඉල්ලුම් කිරීමට අවශ්‍ය ලියකියවිලි

1. විදේශ ගමන්බල පත්‍රය හා එහි පිටපත්
2. NRFC ගිණුමේ බැංකු ප්‍රකාශණයක් හෝ සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක අයත් පාස් පොත
3. මෙම ණය මුදල ලබා ගන්නා අවස්ථාවේ ණය ඉල්ලුම්කරු විදේශ ගතව සිටිය යුතු බැවින් ඔහු වෙනුවට ණය මුදලේ කටයුතු වෙනුවෙන් පෙනී සිටින ඥාතියා වෙත බලය පවරනු ලැබූ ලිපිය.(ඇටෝනි බල පත්‍රය)
4. ණය ඉල්ලුම්කරු හා ඥාතියා අතර ඥාතීත්වය තහවුරු කිරීමට විවාහ සහතිකය/ උප්පැන්න සහතිකය